



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ)
(සංශෝධන)

1999 අංක 2 දරන ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින්
2026 ජූලි මස 09 වන දින ඉදිරිපත් කරන ලදී

(ගැසට් පත්‍රයේ පළ කළේ 2026 ජූනි මස 26 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී

[68 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල : රු. 30.00

තැපැල් ගාස්තුව: රු. 150.00

මෙම පනත් කෙටුම්පත www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.



**ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ)
(සංශෝධන)**

**1999 අංක 2 දරන ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය
(සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි**

1999 අංක 2 දරන ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය පූර්විකාව
(සංස්ථාගත කිරීමේ) පනත මගින් ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය
සංස්ථාගත කරන ලද බැවින් ද:

ඉහත කී පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා
5 කැල්වරි දේවස්ථානයේ සාමාජිකයින් විසින් තීරණය කර ඇති
බැවින් සහ එකී තීරණය බලාත්මක කිරීම සඳහා එම සංශෝධනය
ලබා දීම උචිත වන බැවින් ද:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:-

10 1. මේ පනත 2026 අංක දරන ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය ලුහුඬු නාමය
(සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු
ලැබේ.

2. 1999 අංක 2 දරන ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය 1999 අංක 2
(සංස්ථාගත කිරීමේ) පනතේ පූර්විකාවේ දෙවන ඡේදය මෙයින් දරන පනතේ
15 අවලංගු කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද පූර්විකාව
ආදේශ කරනු ලැබේ :- සංශෝධනය
කිරීම

“එකී සමිතිය පසුව 1986ක් වූ දෙසැම්බර් මස 05 වන
දින සී/ස කැල්වරි දේවස්ථානය (The Calvary Church
Limited) යන නාමය සහ විලාශය යටතේ 1982 අංක 17 දරන
20 සමාගම් පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව සමාගමක් ලෙස
සංස්ථාපනය කරන ලද බැවින් ද:

එකී සී/ස කැල්වරි දේවස්ථානය මෙතෙක් එය පිහිටුවන ලද
විවිධ අරමුණු සහ කරුණු සාර්ථකව ඉටුකර සහ පවත්වාගෙන
ගොස් ඇති අතර සංස්ථාපනය කරන ලෙසට ඉල්ලුම් කර ඇති
25 බැවින් සහ එකී ඉල්ලීම ඉටු කිරීම මහජන යහපත පිණිස වන
බැවින් ද:”.

2 **ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ)**
(සංශෝධන)

3. 1999 අංක 2 දරන පනතේ 2 වන වගන්තිය මෙයින් 1999 අංක 2
සංශෝධනය කරනු ලැබේ:- දරන පනතේ
2 වන වගන්තිය
සංශෝධනය

(i) එහි “සමිතිය” යන වචනය වෙනුවට “සමාගම” කිරීම
යන වචනය ආදේශ කිරීමෙන්;

5 (ii) එහි 2 වන සහ 3 වන ඡේදවල ඇති “ ශ්‍රී ලංකා
කැල්වරි දේවස්ථානය” යන වචන වෙනුවට “
සී/ස ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය” යන්න
ආදේශ කිරීමෙන්.

4. 1999 අංක 2 දරන පනතේ 3 වන වගන්තිය මෙයින් 1999 අංක 2
10 සංශෝධනය කරනු ලැබේ:- දරන පනතේ
3 වන වගන්තිය
සංශෝධනය

(i) එකී වගන්තිය ආරම්භයේදීම “වෙනත් යම් කිරීම
ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව” යන
වචන ඇතුළත් කිරීමෙන්;

15 (ii) එකී වගන්තියේ (අ) ඡේදයේ “සමිතිය”යන
වචනය වෙනුවට “සමාගම” යන වචනය ආදේශ
කිරීමෙන්.

5. 1999 අංක 2 දරන පනතේ 4 වන වගන්තිය අවසානයට 1999 අංක 2
පහත දැක්වෙන අතුරු විධානය ඇතුළත් කිරීමෙන් එම වගන්තිය දරන පනතේ
4 වන වගන්තිය
සංශෝධනය
කිරීම
මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

20 “එසේ වුව ද සංස්ථාව විසින් කරනු ලබන හෝ සංස්ථාව
වෙත කරනු ලබන ප්‍රදානයන්, තැගි හෝ පරිත්‍යාග ඇතුළු
සියලුම විදේශීය අරමුදල් සම්බන්ධයෙන් බාහිර සම්පත්
දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අනුමැතිය එම සංස්ථාපිත
මණ්ඩලය විසින් ලබාගත යුතු ය.”.

25 6. 1999 අංක 2 දරන පනතේ 5 වන වගන්තියේ (2) වන 1999 අංක 2
උපවගන්තියේ එන “සමිතිය” යන වචනය වෙනුවට “සමාගම” දරන පනතේ
5 වන වගන්තිය
සංශෝධනය
කිරීම
යන වචනය ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය
කරනු ලැබේ.

**ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ) 3
(සංශෝධන)**

7. 1999 අංක 2 දරන පනතේ 6 වන වගන්තිය මෙසේ 1999 අංක 2
සංශෝධනය කරනු ලැබේ:- දරන පනතේ
6 වන වගන්තිය
සංශෝධනය

(අ) එම වගන්තිය එම ප්‍රඥප්තියේ 6(1) වගන්තිය කිරීම
ලෙස නැවත අංකනය කිරීමෙන්;

5 (ආ) නැවත අංකනය කරන ලද (1) වන
උප වගන්තියට පසුව පහත දැක්වෙන නව
(2) වන උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:-

10 “6 (2) සමාගමේ නමින් හෝ
සමාගම වෙනුවෙන් විශ්වාසය මත යම්
තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නමින්
පවතින සමාගමේ සියලුම වංචල සහ නිශ්චල
දේපළ, මෙම පනත ක්‍රියාත්මක වන දින සිට
මෙයින් පිහිටුවනු ලබන සංස්ථාව වෙත එම
දින සිට පැවරිය යුතු ය.”.

15 8. 1999 අංක 2 දරන පනතේ 8 වන වගන්තියේ “.... හෝ 1999 අංක 2
වෙනත් යම් තැනැත්තන්ගේ” යන වචන වලින් ආරම්භ වී එකී දරන පනතේ
8 වන වගන්තිය
සංශෝධනය
කිරීම
වගන්තියේ අවසානය දක්වා ඇති සියලුම වචන ඉවත් කිරීමෙන්
එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

9. නව 8අ වගන්තියක් ඇතුළත් කිරීම-

නව 8අ වගන්තිය
ඇතුළත් කිරීම

20 “ගිණුම් තැබීම 8අ. (1) සංස්ථාපිත මණ්ඩලයේ මූල්‍ය
සහ විගණනය වර්ෂය දින දර්ශන වර්ෂය විය යුතු ය.

25 (2) සංස්ථාපිත මණ්ඩලය විසින් එහි
ආදායම්, වියදම්, වත්කම් සහ බැරකම් සහ
සංස්ථාපිත මණ්ඩලයේ අනෙකුත් සියලුම
ගනුදෙනු පිළිබඳ නිසි ගිණුම් තැබිය යුතු ය.

(3) සංස්ථාපිත මණ්ඩලයේ ගිණුම් වාර්ෂිකව
විගණකාධිපතිවරයා විසින් හෝ ආණ්ඩුක්‍රම

4 **ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ)**
(සංශෝධන)

5 ව්‍යවස්ථාවේ 154 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් පත්කරනු ලබන සුදුසුකම් ලත් විගණකවරයකු විසින් විගණනය කළ යුතු අතර විගණකාධිපතිවරයා හෝ එවැනි සුදුසුකම් ලත් විගණකවරයකු විසින් සහතික කළ යුතු ය.

(4) මෙම වගන්තියේ කාර්යය සඳහා “සුදුසුකම් ලත් විගණකවරයා” යන්නෙන් අදහස් වන්නේ-

10 (අ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක සාමාජිකයකු වන, එකී ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද
15 ගණකාධිකාරීවරයකු ලෙස වෘත්තීයයේ යෙදීම සඳහා වූ සහතිකයක් දරන තනි පුද්ගලයකු;

20 (ආ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක සාමාජිකයකු වන, එකී ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද
25 ගණකාධිකාරීවරයකු ලෙස වෘත්තීයයේ යෙදීම සඳහා වූ සහතිකයක් දරන, මෙරට පදිංචි හවුල්කරුවන්ගෙන් සමන්විත ගණකාධිකාරී ආයතනයක්.”.

10. නව 8ආ වගන්තියක් ඇතුළත් කිරීම-

නව 8ආ වගන්තිය
ඇතුළත් කිරීම

30 “වාර්ෂික වාර්තා **8ආ. (1)** සංස්ථාව විසින් එක් එක් මූල්‍ය වර්ෂය සඳහා සංස්ථාපිත මණ්ඩලයේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් සකස් කළ යුතු අතර, එකී වාර්තාව විගණනය කරන ලද

ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ) 5
(සංශෝධන)

5 ගිණුම් ප්‍රකාශනය, විගණකාධිපතිවරයා හෝ විගණකාධිපතිවරයා විසින් පත් කරන ලද සුදුසුකම් ලත් විගණකවරයා විසින් සහතික කරන ලද 8෫ වගන්තියේ සඳහන් සංස්ථාපිත මණ්ඩලයේ සියලුම වත්කම් සහ බැරකම් ලේඛනයක් ද සමඟ බුද්ධිමත්, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සහ ස්වේච්ඡා සේවා සංවිධාන පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා වෙත, එකී වාර්තාවට අදාළ වර්ෂයට පසුව එළඹෙන වර්ෂයේ මාස හයක් ගතවීමට පෙර ඉදිරිපත් කළ යුතු ය.

15 (2) මූල්‍ය වර්ෂය තුළ සංස්ථාපිත මණ්ඩලය වෙත ලැබුණු විදේශීය සහ දේශීය මුදල්වලට අදාළ වෙනම ගිණුම් ප්‍රකාශයක් (1) වන උපවගන්තියේ සඳහන් වාර්තාවට අමුණා තිබිය යුතුය.”.

11. මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව

20 බලපැවැත්විය යුතු ය.

